



මාධ්‍ය නිවේදනයයි

කම්කරු දෙපාර්තමේන්තුව

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අවශ්‍යතාවය මත ශ්‍රී ලංකාව තුළ පනවා ඇති සංවරණ සීමා හේතුවෙන් හා සෞඛ්‍ය අංශ මඟින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම අවස්ථාවේදී කම්කරු දෙපාර්තමේන්තුවට අයත් කම්කරු කාර්යාල මහජනතාව සඳහා විවෘත නොවන නමුත් කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ (<http://www.labourdept.gov.lk>) "අප අමතන්න" යටතේ සඳහන් කර ඇති දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ (e-mail/ whatsapp / viber) කම්කරු නීතිවලට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් වන ලිඛිත පැමිණිල්ලක් හෝ ලිඛිත විමසීමක් තමා සේවය කරන හෝ සේවය කරන ලද ආයතනය පිහිටා තිබෙන බල ප්‍රදේශයට අයත් කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට මහජනතාවට අවස්ථාව සලසා ඇති බව කාරුණිකව දන්වා සිටිමි.

ඊට අමතරව කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ප්‍රාදේශීය කාර්යාල වල සියළුම විධායක නිලධාරීන්ගේ කාර්යාලීය හා ජංගම දුරකථන අංක වෙබ් අඩවියේ "අප අමතන්න" යටතේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිල Facebook ගිණුමෙහි (<https://www.facebook.com/labourdepts1>) සහ twitter ගිණුමෙහි (<https://twitter.com/labourdepts>) පළ කර ඇති අතර කම්කරු දෙපාර්තමේන්තුවට අදාළව මහජනතාව වෙත ඇති සියළුම ගැටළු එම දුරකථන මාර්ග ඔස්සේ අප වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇති බවත් එම ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් වැඩි දුරටත් කාරුණිකව දන්වමි.

ගරු කම්කරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රෛපාර්ශ්‍ය කොවිඩ් 19 කාර්යය සාධක බලකාය 2021.06.02 දින Zoom තාක්ෂණය ඔස්සේ රැස්විය. එහිදී වෙළඳ කලාප ආශ්‍රිතව සේවකයන්ගේ පැමිණීම පිළිබඳව සමීක්ෂණයක් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.

තවද වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයට ලබා දී ඇති සහනය 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමටද එහිදී සාකච්ඡා කරන ලද අතර එම සහනය ඒ ඒ කර්මාන්තශාලාවල / ආයතන වල ඉල්ලීම පරිදි අවස්ථානුකූලව කම්කරු කොමසාරිස් ජනරාල්ගේ අවසරය ඇතිව ලබා දීමට තීරණය කළ බැවින් ඒ සම්බන්ධයෙන් වන ඉල්ලීම් කම්කරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස කර්මාන්තශාලා/ ආයතන ප්‍රධානීන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

කම්කරු කොමසාරිස් ජනරාල්
කම්කරු දෙපාර්තමේන්තුව